



(දසවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 102.]

පාර්ලිමේන්තුවේ කාර්ය සටහන්

2025 නොවැම්බර් 15 සෙනසුරාදා පූ.හා. 9.00 ට

පැමිණි මන්ත්‍රීන් :

ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, කථානායකතුමා

ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා, නියෝජ්‍ය කථානායකතුමා සහ කාරක සභා සභාපතිතුමා

ගරු හේමාලි වීරසේකර මහත්මිය, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමිය

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා

ගරු සුනිල් කුමාර ගමගේ මහතා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා

ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමා

ගරු කුමාර ජයකොඩි මහතා, බලශක්ති අමාත්‍යතුමා

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා

ගරු (ආචාර්ය) අනිල් ජයරත්න මහතා, කම්කරු අමාත්‍යතුමා සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා

ගරු (වෛද්‍ය) දම්මික පට්ඨක මහතා, පරිසර අමාත්‍යතුමා

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමා

ගරු බිමල් රත්නායක මහතා, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා

ගරු ආනන්ද විජේපාල මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා

ගරු වසන්ත සමරසිංහ මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යතුමා

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා

ගරු චතුරංග අබේසිංහ මහතා, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු (ආචාර්ය) කොමල්‍යා ආරියරත්න මෙනෙවිය, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමිය

ගරු නාමල් කරුණාරත්න මහතා, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු ජනිත රුවන් කොඩිතුට්ටු මහතා, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු රත්න ගමගේ මහතා, ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු ඇන්ටන් ජයකොඩි මහතා, පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු ආර්.එම්. ජයවර්ධන මහතා, වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු මහින්ද ජයසිංහ මහතා, කම්කරු නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු සුගත් කිලිකරත්න මහතා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු ගමගෙදර දිසානායක මහතා, බුද්ධිමාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු වසන්ත පියතිස්ස මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු මුනීර් මුලාලර් මහතා, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු නීතිඥ සුනිල් වටගල මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු උපාලි සමරසිංහ මහතා, සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු (වෛද්‍ය) නාමල් සුදර්ශන මහතා, කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු නලින් භේවගේ මහතා, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු අමීර්නනාදන් අබේකේකලනාදන් මහතා

ගරු නීතිඥ සාගරිකා අනාවුද මහත්මිය

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා

ගරු (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා

ගරු (වෛද්‍ය) රාමනාදන් අර්චිචුනා මහතා
 ගරු ජේ.සී. අලවතුචල මහතා
 ගරු හේෂා චිතානගේ අංකුඹුර ආරච්චි මහතා
 ගරු ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා
 ගරු මංජුල සුරචිර ආරච්චි මහතා
 ගරු කේ. ඉලංකුමාරන් මහතා
 ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා
 ගරු ගයන්ත කරුණාතිලක මහතා
 ගරු රචි කරුණානායක මහතා
 ගරු ක්‍රිෂ්නන් කලෙයිවෙල්චි මෙනෙවිය
 ගරු නීතිඥ වමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය
 ගරු කදිරවෙලු ඡන්මුගම් කුගදාසන් මහතා
 ගරු වමින්ද ලලිත් කුමාර මහතා
 ගරු එම්.ඒ.සී.එස්. වතුරි ගංගානි මහත්මිය
 ගරු තිලංක යූ. ගමගේ මහතා
 ගරු නීතිඥ නිලුෂා ලක්මාලි ගමගේ මහත්මිය
 ගරු සමන්මලි ගුණසිංහ මහත්මිය
 ගරු ඩී. ඩී. වානක මහතා
 ගරු ගයාන් ජනක මහතා
 ගරු රුවන්තිලක ජයකොඩි මහතා
 ගරු නීතිඥ කුෂාරි ජයසිංහ මහත්මිය
 ගරු ටී.කේ. ජයසුන්දර මහතා
 ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා
 ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා
 ගරු රජිවන් ජෙයවන්ද්‍රමුර්ති මහතා
 ගරු එම්. ඒ. එම්. තාහිර් මහතා
 ගරු නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය
 ගරු වන්දන තෙන්නකෝන් මහතා
 ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා
 ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා
 ගරු තනුර දිසානායක මහතා
 ගරු (මහාචාර්ය) සේන නානායක්කාර මහතා
 ගරු කිංස් නෙල්සන් මහතා
 ගරු නන්දන පත්මකුමාර මහතා
 ගරු අරුණ පනාගොඩ මහතා

ගරු නිශාන්ත පෙරේරා මහතා
 ගරු අජිත් පී. පෙරේරා මහතා
 ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා
 ගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා
 ගරු ලාල් ප්‍රේමනාත් මහතා
 ගරු රෝහණ බංඩාර මහතා
 ගරු නන්ද බණ්ඩාර මහතා
 ගරු රිසාඩ් බදියුදීන් මහතා
 ගරු සුදත් බලගල්ල මහතා
 ගරු (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා මහතා
 ගරු ඊ.එම්. බස්නායක මහතා
 ගරු සුනිල් බියන්විල මහතා
 ගරු ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා
 ගරු කේ. කාදර් මස්තාන් මහතා
 ගරු ඉම්රාන් මහරුල් මහතා
 ගරු වානක මාදුගොඩ මහතා
 ගරු රුවන් මාපලගම මහතා
 ගරු ඉස්මායිල් මුත්තු මොහොමඩ් මහතා
 ගරු මංජුල සුගත් රත්නායක මහතා
 ගරු ඒ.එම්.එම්.එම්. රත්වත්තේ මහත්මිය
 ගරු තුරෙරාසා රවිකරන් මහතා
 ගරු මුජිබුර් රහුමාන් මහතා
 ගරු ණානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
 ගරු වරුණ ලියනගේ මහතා
 ගරු කංචන වැලිපිටිය මහතා
 ගරු නීතිඥ ප්‍රියන්ත විජේරත්න මහතා
 ගරු රුවන් විජේවීර මහතා
 ගරු ධර්මප්‍රිය විජේසිංහ මහතා
 ගරු වමින්ද විජේසිරි මහතා
 ගරු දිලිප් වෙදආරච්චි මහතා
 ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
 ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා
 ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා
 ගරු (වෛද්‍ය) ඉලෙයියනම්බි සිරිනාත් මහතා
 ගරු ශාන්ත පද්ම කුමාර සුබසිංහ මහතා
 ගරු කිට්තන් සෙල්වරාජ් මහතා
 ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා

ගරු චන්දිම හෙට්ටිආරච්චි මහතා

ගරු නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා

ගරු මුහම්මද් ෆයිසාල් මහතා

ගරු රියාස් ෆාරූක් මහතා

කුෂානි රෝහණදිග් මහත්මිය, පාර්ලිමේන්තුවේ මහ ලේකම්

වමින්ද කුලරත්න මහතා, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්

හංස අබේරත්න මහතා, සහකාර මහ ලේකම්

කල් තැබීම අනුව පාර්ලිමේන්තුව රැස් විය. කථානායකවරයා මූලාසනාරූඪ විය.

1. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන: කථානායකවරයා විසින් මතු පළවන නිවේදනය කරන ලදී:—

I

“2026 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස කාරක සභා අවස්ථාවේ විවාදය 2025 නොවැම්බර් 15 දින, එනම් අද දින ආරම්භ කිරීමට නියමිත බැවින් පූර්ණ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් සභා ගර්භය තුළ අසුන් ගැනීම පිළිබඳ රීති සම්බන්ධයෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ දැනගැනීම සහ අවධානය සඳහා මතු සඳහන් නිවේදනය මෙම ගරු සභාවට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

සාම්ප්‍රදායිකව අයවැය කාරක සභා අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයාට, තම කැබිනට් අමාත්‍යවරයා ආසන්නයේ අසුන්ගත හැකි වුවද, විවාදයේදී කථා කිරීම තමාට වෙන්කරන ලද අසුනේ සිට පමණක් සිදු කළ යුතු බව මෙම ගරු සභාවේ අවධානයට යොමු කරවීමට කැමැත්තෙමි.”

II

“ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නියාන්ත සමරවීර මහතා විසින් 2025 නොවැම්බර් 13 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකි ය.”

2. ලිපිලේඛනාදිය පිළිගැන්වීම: (1) කථානායකවරයා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XVI, XVII, XVIII, XIX, XX, XXI, XXII, XXIII, XXIV, XXV හා XXVI කොටස්, සිව්වැනි කාණ්ඩයේ VI, VII, VIII, IX, X, XI, XII හා XIII කොටස්, පස්වැනි කාණ්ඩයේ I, II, හා III කොටස් සහ හයවැනි කාණ්ඩයේ V, VI, VII, VIII, IX, X, XI, XII, XIII, XIV, XV, XVI හා XVII කොටස් ඉදිරිපත් කරන ලදී.

එම වාර්තාව, සභා මේසය මත තැබිය යුතු යැයි ද මුද්‍රණය කළ යුතු යැයි ද නියෝග කරන ලදී.

(2) අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් 2026 කෙටුම්පත් අයවැය ඇස්තමේන්තුවල පාඨ ආදියෙහි යෝජිත වෙනස් කිරීමේ ලැයිස්තුව ඉදිරිපත් කරන ලදී.

එම ලිපිලේඛනය, සභා මේසය මත තැබිය යුතු යැයි නියෝග කරන ලදී.

3. මහජන පෙත්සම් පිළිගැන්වීම:

පාදුක්ක, වටඳක, අංක 273 දරන ස්ථානයෙහි පදිංචි බී.අයි.ඩී. චිරසේකර මහත්මියගෙන් ලැබුණු 2025.07.25 දිනැති පෙත්සම ගරු වරුණ ලියනයේ මහතා විසින් පිළිගැන්වන ලදී.

30(10) දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය යටතේ එම පෙත්සම, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

4. විසර්ජන පනත් කෙටුම්පත — (හත්වැනි වෙන් කළ දිනය): කාරක සභාවේදී සලකා බලන ලදී.

(කාරක සභාවේදී)

කථානායකවරයා මූලාසනාරූඪ විය.

1 වැනි වගන්තිය සභා සම්මත විය.

2 වැනි වගන්තියේ සිට 10 වැනි වගන්තිය දක්වා සලකා බැලීම පළමුවැනි, දෙවැනි සහ තුන්වැනි උපලේඛන සලකා බලා අවසාන වන තෙක් කල් තබන ලදී.

පළමුවැනි උපලේඛනය

පොදු සේවාවන් සඳහා ගෙවිය යුතු මුදල්

ශීර්ෂය 1

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාව, — “වැඩසටහන රුපියල් 10/- කින් අඩු කළ යුතු ය”.

(පු.භා. 10.32 ට නියෝජ්‍ය කථානායකවරයා මූලාසනාරූඪ විය.)

(අ.භා. 1.00 ට නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය මූලාසනාරූඪ විය.)

(අ.භා. 2.56 ට ගරු නීතිඥ සාගරිකා අනාවැද මහත්මිය මූලාසනාරූඪ විය.)

(අ.භා. 4.49 ට ගරු ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා මූලාසනාරූඪ විය.)

(අ.භා. 6.14 ට කථානායකවරයා මූලාසනාරූඪ විය.)

ප්‍රශ්නය විමසන ලදින්, නිෂ්ප්‍රභ විය.

ශීර්ෂය 1-25**විශේෂ වියදම් ඒකක**

ශීර්ෂය 1 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,465,980,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 1 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 418,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 1 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 200,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 1 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 8,294,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 2**වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)**

ශීර්ෂය 2 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 898,500,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 2 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 76,500,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 4**වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)**

ශීර්ෂය 4 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 448,500,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 4 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 108,500,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 5

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 5 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 247,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 5 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 28,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 6

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 6 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 392,740,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 6 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 30,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 7

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 7 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 171,350,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 7 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 9,800,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 8

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 8 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 248,400,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 8 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 13,500,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 9

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 9 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 50,850,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 9 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,150,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 10

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 10 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,056,400,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 10 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 31,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 11

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 11 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 155,600,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 11 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 6,400,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 13

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 13 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 451,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 13 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 43,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 16

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 16 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 4,345,850,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 16 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 931,550,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 17

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 17 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 82,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 17 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 3,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 18

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 18 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 87,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 18 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 3,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 19

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 19 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 316,300,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 19 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 20,700,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 20

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 20 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 6,488,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 20 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 156,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 21

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 21 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 3,676,300,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 21 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 441,500,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 22

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 22 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 49,300,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 22 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 23

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 23 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 68,900,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 23 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 900,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 24

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 24 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 98,500,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 24 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 35,500,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 25

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 25 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 21,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 25 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

අ. භා. 6.48ට පාර්ලිමේන්තුවට වාර්තා කරනු පිණිස සභාපතිවරයා මූලාසනයෙන් ඉවත් විය.

කාරක සභාව ප්‍රගතිය වාර්තා කරයි; නැවත රැස්වීම 2025 නොවැම්බර් 17 සදුදා.

5. කල් කැබීම: එකල්හි වේලාව අ. භා. 6.30 පසු කර තිබුයෙන් අ. භා. 6.50ට කථානායකවරයා විසින් අද දින සභා සම්මතිය අනුව, පාර්ලිමේන්තුව කල් තබන ලදී.

ඊට අනුකූලව, පාර්ලිමේන්තුව 2025 නොවැම්බර් 13 සභා සම්මතිය අනුව, 2025 නොවැම්බර් 17 සදුදා පූ. භා. 9.30 වනතෙක් කල් ගියේ ය.